

මගේ අංකය : සී.ප්‍රා.ස /1/5/2018,  
සිතාවක ප්‍රාදේශීය සභාව,  
හංවැල්ල.  
2018.11.05.

සිතාවක ප්‍රාදේශීය සභාවේ,  
ගරු සභාපති  
ජී. ජයන්ත රෝහණ මැතිතුමා

මැතිතුමනි / මැතිතුමියනි,

2018 නොවැම්බර් මස විශේෂ සභා රැස්වීමක් පැවැත්වීම.

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 11 (2) උප වගන්තිය ප්‍රකාරව ගරු සභාපතිතුමා වෙත පැවරී ඇති බලතල අනුව 2018 නොවැම්බර් මස 05 වන සඳුදා දින පෙ.ව.9.00 ට කැඳවන ලද විශේෂ සභා රැස්වීම සන පූර්ණය නොමැතිවීම මත 2018 නොවැම්බර් මස 12 වන සඳුදා දින පෙ.ව.9.30 දක්වා ගරු සභාපතිතුමා විසින් අධිලව කල් තබන ලද විශේෂ සභා රැස්වීම, 2018 නොවැම්බර් මස 12 වන සඳුදා දින පෙ.ව.9.30 ට සිතාවක ප්‍රාදේශීය සභාවේ සභා ශාලාවේ දී පැවැත්වේ.

එදිනට ඔබතුමාගේ / ඔබතුමියගේ පැමිණීම ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි.

මෙයට,  
ගරු සභාපතිතුමාගේ නියමය පරිදි,

කේ.ඒ. වන්දන පද්මසිරි,  
ලේකම්,  
සිතාවක ප්‍රාදේශීය සභාව,  
හංවැල්ල.

න්‍යාය පත්‍රය.

**01.යෝජනා**

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා විසින් යෝජනා කරයි.

සිතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කළ යුතු පහත උප ලේඛනයේ විස්තර කරන්නට යෙදී ඇති ව්‍යාපෘති ඊට අනුරූපව ඇති කොන්ත්‍රාත් සමිති/ ආයතන/ පුද්ගලයින් සමග ඊට ඉදිරියේ දක්වා ඇති ගිවිසුම් ගත මුදල අනුව ගිවිස ගනිමින් ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

අනු අංක	වාහාපාතිය	මූල්‍ය සම්පාදනය	කොන්ත්‍රාත් සමිතිය/ ආයතනය/ පුද්ගලයා	ගිවිසුම්ගත මුදල රු.
01	තුන්තාන පොදු සුසාන භූමියේ ආදාහනාගාරයක් ඉදි කිරීම.	අඩු ආදායම් සහිත / පසුගාමී පළාත් පාලන ආයතනවල ආදායම් උත්පාදන වැඩසටහන	එම්.එන්.පී. කන්ස්ට්‍රක්ෂන්ස්, 920/2, සියඹලාපෙවත්ත, දෙල්ගොඩ.	21,768,453.61
02	අරුක්වත්ත පළමු පවුමග ප්‍රධාන පාරෙන් ග්‍රීන් ටෙරස් දෙසට අඹලන්ව ඇති කොටස සංවර්ධනය කිරීම.	ග්‍රාමීය මාර්ග 1000 km වැඩසටහන	ප්‍රියන්ත එන්ටර්ප්‍රයිසස්, 347, ගලගෙදර, පාදුක්ක.	2,141,224.00
03	මීපිලාව මාර්ගය සංවර්ධනය කිරීම.	ග්‍රාමීය මාර්ග 1000 km වැඩසටහන	එම්.පී.එස්.කේ. කන්ස්ට්‍රක්ෂන්ස්, 126, මහ කන්ද, තුන්තාන, හංවැල්ල.	1,751,820.86
04	මීරියගල්ල කන්දබොඩ මාර්ගය සංවර්ධනය කිරීම.	ග්‍රාමීය මාර්ග 1000 km වැඩසටහන	එම්.පී.එස්.කේ. කන්ස්ට්‍රක්ෂන්ස්, 126, මහ කන්ද, තුන්තාන, හංවැල්ල.	2,060,410.45
05	සීතාවක තුන්තාන සිට ජයවීරගොඩ දෙසට මාර්ගට කාපටි කිරීම.	ග්‍රාමීය මාර්ග 1000 km වැඩසටහන	දිනිති ශක්ති කන්ස්ට්‍රක්ෂන්ස් පුද්. සමාගම, 254/ඒ, හොරගල බටහිර, පාදුක්ක.	26,196,780.35